



ශ්‍රී ලංකා
ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ
පාර්ලිමේන්තුව

1995 අංක 10 දරන
ආරක්ෂක බදු (සංශෝධන) පනත

[සහතිකය සටහන් කළේ 1995 ජූනි මස 27 වන දින]

ආණ්ඩුවේ නියමය පරිදි මුද්‍රණය කරන ලදී.

1995 ජූනි මස 30 වැනි දින ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ
 ශාසන සමුහයේ II වන කොටසේ අතිරේකයක් වශයෙන් පළ කරන ලදී.

ශ්‍රී ලංකා රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ මුද්‍රණය කරන ලදී.

කොළඹ 7, රජයේ ප්‍රකාශන කාර්යාංශයෙන් මිලදී ගත හැකිය.

[සහතිකය සටහන් කළේ 1995 ජූනි මස 27 වන දින]

එල්. ඩී.—ඩී. 26/95

1991 අංක 52 දරන ආරක්ෂක බදු පනත සංශෝධනය කිරීම සඳහා වූ පනතකි.

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුව විසින් මෙසේ පනවනු ලැබේ :—

1. මේ පනත 1995 අංක 10 දරන ආරක්ෂක බදු (සංශෝධන) පනත යනුවෙන් හඳුන්වනු ලැබේ.

2. මෙහි මින් මතු “ප්‍රධාන ප්‍රඥප්තිය” යනුවෙන් සඳහන් කරනු ලබන, 1991 අංක 52 දරන ආරක්ෂක බදු පනතේ 4 වන වගන්තියේ (ඇ) ඡේදය ඉවත් කොට, ඒ වෙනුවට පහත දැක්වෙන ඡේද ආදේශ කිරීමෙන් ඒ වගන්තිය මෙයින් සංශෝධනය කරනු ලැබේ :—

1991 අංක 52 දරන පනතේ 4 වන වගන්තිය සංශෝධනය කිරීම.

“ (ඇ) 1994 ජනවාරි මස 1 වන දින හෝ එදිනට පසුව එහෙත්, 1995 ජූලි මස 1 වන දිනට පෙරාතුව ආරම්භ වන සෑම කාර්තුවක් සඳහා —

(i) ඒ කාර්තුවේ දෙවන මාසයේ පහළොස්වන දින හෝ එදිනට පෙර, ඒ කාර්තුවේ පළමුවන මාසය සඳහා ඒ තැනැත්තාගේ පිරිවැටුමෙන් සියයට තුන හමාරකට සමාන මුදලක් ;

(ii) ඒ කාර්තුවේ තුන්වන මාසයේ පහළොස්වන දින හෝ එදිනට පෙර, ඒ කාර්තුවේ දෙවන මාසය සඳහා ඒ තැනැත්තාගේ පිරිවැටුමෙන් සියයට තුන හමාරකට සමාන මුදලක් ; සහ

(iii) ඒ කාර්තුවේ අවසානයට ඉක්බිතිව ම එළඹෙන මාසයේ පහළොස්වන දින හෝ එදිනට පෙර, මේ ඡේදයේ (i) වන අනුඡේදයේ සහ (ii) වන අනුඡේදයේ විධිවිධානවලට අනුකූලව, ඒ තැනැත්තා විසින් ගෙවන ලද මුදල්වල එකතුව, ඒ කාර්තුව සඳහා ඔහු විසින් ගෙවිය යුතු බදු මුදලෙන් අඩු කරනු ලැබූ මුදල ;

(ඉ) 1995 ජූලි මස 1 වන දින හෝ එදිනට පසුව, එහෙත් 1996 ජනවාරි මස 1 වන දිනට පෙරාතුව ආරම්භ වන සෑම කාර්තුවක් සඳහා—

(i) ඒ කාර්තුවේ දෙවන මාසයේ පහළොස්වන දින හෝ එදිනට පෙර, ඒ කාර්තුවේ පළමුවන මාසය සඳහා ඒ තැනැත්තාගේ පිරිවැටුමෙන් සියයට හතර හමාරකට සමාන මුදලක් ;

(ii) ඒ කාර්තුවේ තුන්වන මාසයේ පහළොස්වන දින හෝ එදිනට පෙර, ඒ කාර්තුවේ දෙවන මාසය සඳහා ඒ තැනැත්තාගේ පිරිවැටුමෙන් සියයට හතර හමාරකට සමාන මුදලක් ; සහ

(iii) ඒ කාර්තුවේ අවසානයට ඉක්බිතිව ම එළඹෙන මාසයේ පහළොස් වන දින හෝ ඒ දිනට පෙර මේ ඡේදයේ (i) වන අනුඡේදයේ සහ (ii) වන අනුඡේදයේ විධිවිධානවලට අනුකූලව, ඒ තැනැත්තා විසින් ගෙවන ලද මුදල්වල එකතුව, ඒ කාර්තුව සඳහා ඔහු විසින් ගෙවිය යුතු බදු මුදලෙන් අඩු කරනු ලැබූ මුදල.”.

ප්‍රධාන
ප්‍රඥප්තියේ
උපලේඛනය
ප්‍රතිශෝජනය
කිරීම.

3. ප්‍රධාන ප්‍රඥප්තියේ උපලේඛනය මෙයින් ඉවත් කරනු ලබන අතර, ඒ වෙනුවට පහත දැක්වෙන උපලේඛනය ආදේශ කරනු ලැබේ :—

“උපලේඛනය		(2 වන වගන්තිය)
කාර්තුව	අනුපාතය	
1992 ජනවාරි මස 1 වන දිනයෙන් ආරම්භ වන කාර්තුව සඳහා	සියයට 1	
1992 අප්‍රේල් මස 1 වන දිනයෙන් ආරම්භ වන කාර්තුව සඳහා	සියයට 2.3	
1992 ජූලි මස 1 වන දින හෝ එදිනට පසුව, එහෙත් 1994 ජනවාරි මස 1 වන දිනට පෙරාතුව ආරම්භ වන සම් කාර්තුවක් සඳහා ...	සියයට 3	
1994 ජනවාරි මස 1 වන දින හෝ එදිනට පසුව, එහෙත් 1995 ජූලි මස 1 වන දිනට පෙරාතුව ආරම්භ වන සම් කාර්තුවක් සඳහා ...	සියයට 3.5	
1995 ජූලි මස 1 වන දින හෝ එදිනට පසුව, එහෙත් 1996 ජනවාරි මස 1 වන දිනට පෙරාතුව ආරම්භ වන සම් කාර්තුවක් සඳහා ...	සියයට 4.5	

අනුකූල
කාර්තුවක් ඇති
වූ විට,
සිංහල භාෂා
පාඨය බල
පැවැත්විය
යුතු බව.

4. මේ පනතේ සිංහල සහ දෙමළ භාෂා පාඨ අතර යම් අනනුකූලතාවක් ඇති වුවහොත්, එවිට සිංහල භාෂා පාඨය බලපැවැත්විය යුතු ය.

පාරිශ්‍රමයක් තුළම සිංහල පනත් කෙටුම්පත් මිල සහ පනත් මිල පිරිසික දහස මිල (දේශීය) රු. 870 කි.
(මිදේශීය) රු. 1,100 කි. අංක 256, බොදිබැලේය මාවත, කොළඹ 7, රජයේ ප්‍රකාශන කාර්යාංශයේ
අධ්‍යක්ෂ මහතා හැම පිටපතකම සඳහාමිනි මිස 15 වැනි දිනට පෙර ආපන මුදල් සෙවූ පසුව එළඹෙන
මින් එක් පිරිසික හඳුනා ඒවා ලබාගත හැකිය.